

# හිත තත්පද්දශ

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19
20	21	22	23	24	25	26	27	28	29	30	31							

## පරිච්ඡේදය 1

ශ්‍රියායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.

- <sup>2</sup> ඒවා වනාහි ප්‍රඥවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;
- <sup>3</sup> දෙනවන්ත හැසිරීමේදී ධර්මිෂ්ඨකමේදී යුක්තියේදී අවංකකමේදී ගුරුකම ලබාගැනීමටත්;
- <sup>4</sup> අනුවණයන්ට දෙනායද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
- <sup>5</sup> හිතෝපදේශයක් හා උපහරණයක්ද දෙනවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීමද තේරුම්ගන්න හැටියට
- <sup>6</sup> දෙනවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම ලබා ගන්නේය.
- <sup>7</sup> ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අදහසෝ ප්‍රඥවද ගුරුකමද හෙළාදකිති.
- <sup>8</sup> මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
- <sup>9</sup> මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
- <sup>10</sup> මාගේ පුත්‍රය, පවකාරයෝ නුඹ පොළඹන් නම, එකඟ නොවන්න.
- <sup>11</sup> ඔවුන් කපාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;
- <sup>12</sup> ෂෙයෝල මෙන් අපි ඔවුන් පණපිටින්ද වළට බසින්නන් මෙන් සහමුලින්ද ගිලගනිමු;
- <sup>13</sup> සියලු ආකාර අතර්ඝ වස්තු අපට සම්බවේ, අපේ ගෙවල් කොල්ලයෙන් පුරවා ගන්නෙමු;
- <sup>14</sup> නුඹ අප සමඟ පංගුකාර වෙන්න; අප සියල්ලන්ට එක පසුමඬියක්ම තිබේවයි කියන නුමුත්,
- <sup>15</sup> මාගේ පුත්‍රය, ඔවුන් සමඟ ඒ මාර්ගයේ නොයන්න; නුඹේ පය ඔවුන්ගේ මාවතින් වළක්වාගන්න.
- <sup>16</sup> මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔවුහු ලේ වැගිරීමට ඉක්මන්වෙති.
- <sup>17</sup> යමකිසි පක්ෂියෙකුට පෙනෙන ලෙස දැල එළාතැබීම නිෂ්ඵලය.
- <sup>18</sup> ඔවුහු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණය විරුද්ධව සැඟවී සිටිති.
- <sup>19</sup> ලාභයට ලෝහිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ.
- <sup>20</sup> ප්‍රඥව විජියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි;
- <sup>21</sup> මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඇ කැගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
- <sup>22</sup> එනම නුවණ නැත්තෙහි, නුඹලා අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අදහසන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද?
- <sup>23</sup> මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.

- 24 මක්නිසාද මම අඩගැසිමි, නුඹලා අකැමැතිවූහුය; මාගේ අත දිගුකෙළෙමි, කවරෙක්වත් සැලකුවේ නැත;
- 25 නුඹලා මාගේ සියලු දැනවුතුකම් සුළුකොට, මාගේ අවවාදය කොහෙත්ම පිළිනොගන්නාහුය.
- 26 එබැවින් මමත් නුඹලාගේ විපත්ති දවසේදී සිනාසෙන්නෙමි; නුඹලාට හය පැමිණෙන විටද,
- 27 නුඹලාගේ හිතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළු හුළහක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
- 28 එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
- 29 මක්නිසාද ඔව්හු දැනගැන්මට ද්වේෂකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවිම තෝරා නොගෙන සිටියෝය.
- 30 ඔව්හු මාගේ දැනවුතුකමට මුළුමනින්ම අප්‍රසන්නවී, මාගේ සියලු අවවාද සුළුකළෝය.
- 31 එබැවින් ඔව්හු තමුන්ගේම ක්‍රියාවල එල ලබන්නාහුය, තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.
- 32 මක්නිසාද නුවණ නැත්තෝ තමුන්ගේ පසුබටවීම නිසා මැරුම්කන්නෝය. අඤ්ඤායෝ තමුන්ගේ නොසැලකිලිකම නිසා නැතිවන්නෝය.
- 33 නුමුත් මට ඇහුම්කන්දෙන තැනැත්තෝ සුවසේ වාසයකොට, විපතට හයනොවී, නිශ්චලව සිටින්නේය.

## පරිච්ඡේදය 2

- 1 මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන,
- 2 ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹ සිත යොමුකරන්නෙහි නම්,
- 3 එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹ ශබ්දය නගන්නෙහි නම්,
- 4 නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්,
- 5 නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවිම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
- 6 මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහන්සේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.
- 7 උන්වහන්සේ අවංක තැනැත්තන්ට හරි ප්‍රඥාව රැස්කර තබනසේක, සෘජුලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ පලිහක් වනසේක.
- 8 එසේ උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්ෂාකරමින්, තමන් හක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්ෂිතකරනසේක.
- 9 එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවන්ද තේරුම්ගන්නෙහිය.
- 10 මක්නිසාද ප්‍රඥාව නුඹ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹ ආත්මයට ප්‍රසන්නවන්නේය;
- 11 සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය;
- 12 නපුරාගේ මාර්ගයෙන්ද ප්‍රයෝග කපාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගලවන්නේය.
- 13 ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති;
- 14 ඔව්හු නපුර කිරීමට සන්නෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති.
- 15 ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.
- 16 එසේම අන්‍ය ස්ත්‍රියෙක් වන, තමාගේ වචනවලින් ඉවවාකරන්නාවූ, තම යෞවන වයසේ මිත්‍රයා අත්හරින්නාවූ,
- 17 තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැලවෙනවා ඇත.
- 18 මක්නිසාද ඇගේ ගෙය මරණයටද ඇගේ මාවත් මළවුන් වෙතටද යොමුවන්නේය.
- 19 ඇය ලහට යන්නන්ගෙන් කිසිවෙකු හැරි එන්නේවත්, ජීවනයේ මාවත්වලට පැමිණෙන්නේවත්

නැත.

**20** මෙසේ කියන්නේ නුඹ යහපතෙන් මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.

**21** මක්නිසාද අවංක අයවලේ දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවලේද එහි නැවතී සිටින්නෝය.

**22** නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිද්ධමනු ලබන්නෝය, ප්‍රෝභිකමකරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.

### පරිච්ඡේදය 3

**1** මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, නුඹේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.

**2** මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.

**3** කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවෙවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.

**4** එවිට නුඹ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.

**5** නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න

**6** නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

**7** නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

**8** ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.

**9** නුඹේ සමපතින්ද නුඹේ සියලු අස්වැන්නෝ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න.

**10** එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

**11** මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේගේ තරවටුකිරීම සුඵකොට නොසිතන්න; උන්වහන්සේගේ දඩුවමටද නොකලකිරෙන්න.

**12** මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඩුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඩුවම්කරනසේක.

**13** ප්‍රඥව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.

**14** මක්නිසාද එහි ප්‍රයෝජනය රිදිවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.

**15** ඇ රතුකැටවලට වඩා අතර්ඝය. නුඹේ සියලුම ප්‍රිය දේ ඇට සමානකළ නොහැක.

**16** ඇගේ දකුණතෙහි දීර්ඝායුෂ්ඨ ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.

**17** ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවලය, ඇගේ සියලුම මාවත් සමාදානයය.

**18** ඇ අල්ලාගන්නන්ට ඇ ජීවන වාක්ෂ්‍යක්ය; ඇ ලබාගන්නෝ වාසනාවන්තයෝය.

**19** ස්වාමීන්වහන්සේ ප්‍රඥව කරුණකොටගෙන පොළොවේ අත්තිවාරම තැබූසේක; ඥානය කරුණකොටගෙන අහස පිහිටෙවූසේක.

**20** උන්වහන්සේගේ දැනගැනීමෙන් ගැඹුරු තැන් භාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වැස්සෙන්නේය.

**21** මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවෙවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;

**22** එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය.

**23** එවිට නුඹේ පය නොපැකිල, නුඹ සුවසේ නුඹේ මාර්ගයෙහි යන්නෙහිය.

**24** නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.

- 25 හදිසි හිතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් හය නොවන්න.
- 26 මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
- 27 කරුණාව පෙන්නවත් නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
- 28 නුඹ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි නුඹේ අසල්වාසියාට නොකියන්න.
- 29 නුඹේ අසල්වාසියා නුඹ සම්පයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න.
- 30 මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
- 31 බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
- 32 මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
- 33 ස්වාමීන්වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
- 34 නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුවට නම් කරුණාව දෙනසේක.
- 35 ශුභවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.

## පරිච්ඡේදය 4

- 1 මාගේ පුත්‍රයෙනි, පියෙකුගේ ගුරුකම අසා, නුවණ දැනගැනීමට කන් යොමුකරන්න.
- 2 මක්නිසාද මම යහපත් ඉගැන්වීම නුඹලාට දෙමි; මාගේ උපදෙස් අත් නොහරින්න.
- 3 මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.
- 4 ඔහු මට උගන්වමින් මෙසේ කීයේය: ඒ මාගේ වචන නුඹේ සිතේ තබාගන්න; මාගේ ආඥා රක්ෂාකොට ජීවත්වන්න.
- 5 ප්‍රඥව ලබාගන්න, නුවණ ලබා ගන්න; එය සිහිනැති නොකරන්න, මාගේ මුඛයේ කීමවලින් අහස්ව නොයන්න.
- 6 ප්‍රඥව අත් නොහරින්න, එවිට ඇ නුඹ ප්‍රවේසමකරනවා ඇත; ඇට ප්‍රේමකරන්න, ඇද නුඹ ආරක්ෂාකරනවා ඇත.
- 7 ප්‍රඥව ප්‍රධාන දෙයය, එබැවින් ප්‍රඥව ලබාගන්න. එසේය, නුඹ ලබාගන්න සියල්ල ඇතුළුව, නුවණ ලබාගන්න.
- 8 ඇය ශ්‍රේෂ්ඨකරන්න, ඇද නුඹ උසස්කරන්නීය. නුඹ ඇය වැලඳගන්නාම, ඇ නුඹ ගෞරවයට පමුණුවන්නීය.
- 9 ඇ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඇ නුඹට පළඳවන්නීය.
- 10 මාගේ පුත්‍රය, කන්දී මාගේ කීම පිළිගන්න; එවිට නුඹේ ජීවිතයේ අවුරුදු බොහෝ වන්නේය.
- 11 ප්‍රඥවේ මාර්ගය මම නුඹට උගන්වා, හරිවූ මාවත්වල නුඹ ගෙනගියෙමි.
- 12 නුඹ යන කල නුඹේ පාද අවහිරනොවන්නේය; දූවන කල නුඹ නොපැකිලෙන්නෙහිය.
- 13 ගුරුකම තදින් අල්ලාගෙන, අතනැර, එය තබාගන්න; මක්නිසාද එය නුඹේ ජීවනයය.
- 14 දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.
- 15 එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.
- 16 මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්දා පහවෙයි.

- 17 මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
- 18 නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වෙලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.
- 19 දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමු කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.
- 20 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීමවලට නුඹේ කන නමන්න.
- 21 ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; නුඹේ සිත තුළ ඒවා තබාගන්න.
- 22 මක්නිසාද ඒවා සමබවන්නන්ට ඒවා ජීවනයේ ඔවුන්ගේ සකල ශරීරයට සුවයන්වේ.
- 23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.
- 24 වංචා මුඛය නුඹෙන් පහකොට, වංක තොල් නුඹෙන් දුරුකරන්න.
- 25 නුඹේ ඇස් ඉස්සරහම බලන්නවා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලන්නවා.
- 26 නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා.
- 27 දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.

## පරිච්ඡේදය 5

- 1 මාගේ පුත්‍රය, සිහිනුවණ රක්ෂා කරගැනීම පිණිසද දැනගැනීම නුඹේ තොල්වල පවතින පිණිසද
- 2 මාගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මාගේ ඥානයට නුඹේ කන නමන්න.
- 3 මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මිපැණි වැස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිදුය.
- 4 එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.
- 5 ඇගේ පාද මරණයට බසින්නේය; ඇගේ අඩි ඡෙයෝලටම පැමිණෙන්නේය.
- 6 ඇට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඇ ඒ බව නොදන්නීය.
- 7 එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කන්දී, මාගේ මුඛයේ කීමවලින් ඉවත් නොවී සිටින්න.
- 8 නුඹේ ශෝභනකම අනුන්ටත් නුඹේ අවුරුදු කාෂර අයටත් නොදෙන පිණිසද,
- 9 නුඹේ සමපතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ චීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද,
- 10 අන්තිමේදී නුඹේ මාංසයද ශරීරයද ක්ෂයවන කල නුඹ කෙදිරිගා:
- 11 අහෝ, මා ගුරුකමට වෛරවී, මාගේ සිත අවවාදය සුළුකළ හැටි!
- 12 මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්වුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්,
- 13 මම සභාව සහ සමමුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමි කියාත් නොකියන පිණිසද,
- 14 නුඹේ මාර්ගය ඇය වෙතින් ඉවත්කරන්න. ඇගේ ගෙයි දොරකඩට ළං නොවන්න.
- 15 නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ලිඳෙන් උනන වතුරද බොන්න.
- 16 නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යූතුද?
- 17 ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා.
- 18 නුඹේ උල්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යොවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න.
- 19 ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සැමවිටම සතුටුවී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත්වෙන්න.
- 20 එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
- 21 මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග ස්වාමීන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිය, ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ කල්පනාකර බලනසේක.
- 22 දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බිඳිනු



ලබන්නේය.

**23** ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාවයන්නේය.

## පරිච්ඡේදය 6

- 1** ාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියාට නුඹ ඇපවී, අන් කෙනෙකු උදෙසා නුඹේ අත් ගසා,
- 2** නුඹේ මුඛයේ කීමවලින් පටලැවී, නුඹේ මුඛයේ කීමවලින් අසුවී සිටින්නෙහි නම,
- 3** මාගේ පුත්‍රය, නුඹේ අසල්වාසියා අතට නුඹ අසුවී සිටින නිසා, මෙසේ කොට ගැළවියන්න: නුඹ ගොස් නුඹේ අසල්වාසියාගේ පාමුල වැටී කන්නලව් කරන්න.
- 4** නුඹේ ඇස්වලට නින්දවත් නුඹේ ඇසිපියවලට නිදිබරවත් නොදී,
- 5** දඩයක්කාරයාගේ අතින් තිත්වුවෙකුමෙන්ද පක්ෂි වැද්දාගේ අතින් පක්ෂියෙකු මෙන්ද ගැළවියන්න.
- 6** අලසය, කුහුඹුවා ළඟට ගොස්, උගේ මාර්ග බලා, ඥානවන්ත වෙන්න.
- 7** ඌට ප්‍රධානියෙක්වත් මුළාදැනියෙක්වත් ආණ්ඩුකාරයෙක්වත් නැති නුමුත්,
- 8** ග්‍රීෂ්ම කාලයේ ඌ උගේ ආහාර සපයා ගනියි, ගොයම කපන කාලයේ උගේ කෑම රැස්කරගනියි.
- 9** අලසය, නුඹ කොපමණ වෙලා නිදා ඉන්නෙහිද? නුඹේ නින්දෙන් නුඹ නැගිටින්නේ කොයි වෙලාවේද?
- 10** තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
- 11** කියන නුඹට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.
- 12** ප්‍රයෝග මුඛයක් ඇතුළු ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉහිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
- 13** තමාගේ ඇහිලිවලින් සංඥාකරන්නාවූ තැනැත්තේ දුර්ජනයෙක්ය, අපරාධකාරයෙක්ය.
- 14** ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, හේද පතුරුවයි.
- 15** එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණෙයි; ගැළවීමක් නැතුව ඔහු මොහොතකින් පොඩිකරනු ලබයි.
- 16** ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ:
- 17** උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,
- 18** දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය,
- 19** මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ හේද පතුරුවන්නාය.
- 20** මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.
- 21** ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
- 22** නුඹ යන එන විට ඒවා නුඹ ගෙනයන්නේය; නුඹ නිදන කල නුඹ ළඟ රැකවල්කරන්නේය; නුඹ පුබුදින කලද නුඹ සමඟ කථාකරන්නේය.
- 23** මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉව්වාටෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස
- 24** ආඥාව පහනක්ය; උපදේශය එළියක්ය; ගුරුකමේ අවවාද ජීවනයේ මාර්ගයෝය.
- 25** ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඇ නුඹ අසුකරනොගනිවා.
- 26** මක්නිසාද වෙග්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබලිල්ලක් පමණක්ය. මිථ්‍යාවාරි ස්ත්‍රීද අනර්ථ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබදින්නීය.
- 27** මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම නොපිළිස්සේද?
- 28** යමෙක් ගිනි අහුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවෙද?
- 29** තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඇට අතගසන කිසිවෙක් අවිච්ඡි නොලැබ නොසිටින්නේය.

- 30 හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සන්සිදුවාගන්න පිණිස හොරකම් කළත්, මනුෂ්‍යයෝ එය නොසලකා නොහරිති.
- 31 නුමුත් ඔහු අසුටුණොත් සත් ගුණයක් ගෙවන්ට ඔනැය; තමාගේ ගෙයි මුළු සමපත වුවත් දෙන්ට ඔනැය.
- 32 ස්ත්‍රියෙකු හා සමඟ කාමමිථ්‍යාවාරය කරන්නා නුවණ නැති කෙනෙක්ය. එය කරන්නා තමාගේම ප්‍රාණය නාස්තිකරන්නේය.
- 33 තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය.
- 34 මක්නිසාද කාම ක්‍රෝධය පුරුෂයෙකු උදහස්කරවන්නේය; පළිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය.
- 35 ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තැනි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.

## පරිච්ඡේදය 7

- 1 මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න.
- 2 මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කප්පුවාව මෙන් රක්ෂාකරන්න.
- 3 ඒවා නුඹේ ඇහිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.
- 4 අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීමවලින් ඉවතාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන් පිණිස
- 5 ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරිය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
- 6 මක්නිසාද මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී,
- 7 මොළය නැති තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යොවනයන් අතරේ ඉන්නවා දුටිමි.
- 8 ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කප්පුවෙහි,
- 9 ඇගේ ගෙයි කොන ළඟ වීරිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.
- 10 එවිට වෙග්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
- 11 ඇ සෝෂාකාරවූ හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි.
- 12 ඇ සමහරවිට වීරිවලද සමහරවිට එළිමහන් ඉඩමවලද සිටින්නිය, සියලු මංසන්ධිවලද රැක සිටින්නිය.
- 13 මෙසේ ඇ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කපාකොට:
- 14 ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි.
- 15 එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සමඟවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සමඟවිය.
- 16 මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ.
- 17 සුවඳලාවලින්ද අගිල්වලින්ද කුරුදුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.
- 18 එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු.
- 19 මක්නිසාද ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය.
- 20 ඔහු මුදල් පසුමඬියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය.
- 21 ඇගේ බොහෝ මිහිරි කපාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉවතාවෙන් ඔහු ඇදගතයයි.
- 22 ගොතෙකු මරණයට යන්නාක් මෙන්ද, අඤ්ඤායෙකු විලංගුවේ දඩුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු,
- 23 මලපත තම ප්‍රාණය භානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.
- 24 එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීමවලට ඇහුම්කන් දෙන්න.

- 25 නුඹෙ සිත ඇගේ මාර්ගවලට හැරිනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න.
- 26 මක්නිසාද ඇ බොහෝ දෙනෙකු තුවාලකොට හෙළාදැමුවාය. එසේය, ඇගේ මැරුමකද අය මහත් සමූහයක්ය.
- 27 ඇගේ ගෙය ඡෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.

## පරිච්ඡේදය 8

**ප්‍ර**ථමයෙන්ම මොර නොගසන්නිද? යන්නයද ඇගේ හඬ නොනගින්නිද?

- 2 ඇ මග අසල උස් තැන්වල මුදුනෙන් මංසන්ධිවලත් සිටින්නිය;
- 3 නගරයට පැමිණෙන වාසල් ළහත් පිටිසෙන දොරවලත් ඇ ගබඩනභා කියන්නී;
- 4 මනුෂ්‍යයෙහි, නුඹලාට අඩගසමි; මනුෂ්‍ය පුත්‍රයන්ට මාගේ හඬ පවත්වමි.
- 5 අඟුණයෙහි, යුනය ලබාගන්න; මෝඩයෙහි, තේරුම ඇති අය වෙන්න.
- 6 අසන්න, මක්නිසාද මම උතුම කාරණා කියන්නෙමි; මාගේ තොල්වලින්ද හරි කරුණු නික්මෙන්නේය.
- 7 එසේය, මාගේ කට සැබෑව කියනවා ඇත; දුෂ්ටකමද මාගේ තොල්වලට පිළිකුලක්ය.
- 8 මාගේ මුඛයේ සැම වචන ධර්මිෂ්ඨය; ඒවා අතරෙහි වංකවූ හිතුවක්කාරවූ කිසිවක් නැත.
- 9 ඒ සියල්ල නුවණ ඇත්තාට පැහැදිලිව, දැනගැන්ම ලබාගන්නන්ට හරිව පෙනෙන්නේය.
- 10 රිදී නොව මාගේ ගුරුකමද අනර්ඝ රතනට වඩා දැනගැන්මද පිළිගන්න.
- 11 මක්නිසාද ප්‍රඥව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.
- 12 ප්‍රඥව වන මම නුවණ සමඟ වාසයකොට, දැනගැන්මද සිහිකල්පනාවද සොයා දැනගනිමි.
- 13 ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවිම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අභිකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
- 14 මන්ත්‍රණය සහ සාරවූ යුනය මට තිබේ. මම නුවණය, මට පරාක්‍රමය තිබේ.
- 15 මා කරණකොටගෙන රජවරු රජකම්කරති, ආණ්ඩුකාරයෝද යුක්තිය නියමකරති.
- 16 මා කරණකොටගෙන අධිපතිවූද උත්තමයෝද එනම් පොළොවේ සියලු විනිශ්චයකාරයෝද ආණ්ඩුකෙරෙති.
- 17 මට ප්‍රේමකරන්නන්ට මම ප්‍රේමකරමි; මා සොයන්නන්ට මම සම්බවන්නෙමි;
- 18 වස්තුවද ගෞරවයද එසේය, පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ.
- 19 රන්වලටත් පිරිසිදු රන්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය.
- 20 මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්නටද, ඔවුන්ගේ ගබඩා පුරවන්නටද,
- 21 මම ධර්මිෂ්ඨකමේ මාර්ගයෙහිත් යුක්තියේ මාවත්වලත් හැසිරෙමි.
- 22 ස්වාමීන්වහන්සේ තමන් පුරාතන ක්‍රියාවලට පළමුවෙන්, උන්වහන්සේගේ මාර්ගයේ පටන්ගැනීමේදී පිහිටෙවුසේක.
- 23 පොළොව ඇතිවෙන්ට පළමුවෙන් මුල පටන් සදාකාලයේ සිට පිහිටුවනු ලැබිමි.
- 24 ගැඹුරු තැන නොතිබුණු කල, ජලයෙන් පිරුණු උල්පත් නැති කල, මම ඉපිද සිටියෙමි.
- 25 කඳු පිහිටෙන්ට ප්‍රථමයෙන්, හෙල්වලට පළමුවෙන්,
- 26 උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි.
- 27 උන්වහන්සේ ස්වර්ගයන් පිහිටෙවු කල එහි සිටියෙමි. උන්වහන්සේ ගැඹුර මතුයෙහි වක්‍රයක් ඇන්ද කලද,
- 28 ඉහළින් අහස පිහිටෙවු කලද, ගැඹුරේ උල්පත් සවිවූ කලද,
- 29 මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම තැබූ කලද, පොළොවේ අත්තිවාරම ලකුණුකළ කලද,
- 30 මම උන්වහන්සේ වෙත ප්‍රධාන කර්මාන්තකාරයාව සිටියෙමි; සැමකල්හිම උන්වහන්සේ



ඉදිරියෙහි නිතර සන්නේෂවෙමින්, දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය වීම්.

**31** උන්වහන්සේගේ වාසයට යෝග්‍යවූ ලෝකය ගැන සන්නේෂවෙමින්, මනුෂ්‍ය පුත්‍රයන් සම්පයෙහි ප්‍රීතිවුණෙමි.

**32** එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුමකන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය.

**33** ඉගැන්වීම එසා නොකොට, එය අසා නැණුවත් වෙන්න.

**34** දවසින් දවස මාගේ දොරටු ළඟ බලාසිට, මාගේ දොරකඩ කණු ළඟ රැකවල්කර, මාගේ වචන අසන මනුෂ්‍යයා වාසනාවන්තයෙකි.

**35** මක්නිසාද මා සමඟවන අයට ජීවනය සමබවෙයි, ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලබාගන්නේය.

**36** නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.

## පරිච්ඡේදය 9

**1** ඊර්ෂ්‍යානොමෝ ඇගේ ගෙය ගොඩනඟා, ඇගේ කුළුනු සත කපා තිබේ.

**2** ඇගේ සතුන් මරා ,ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මෙසයද පිළියෙළකර තිබේ.

**3** ඇගේ තරුණියන් ඇ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි

**4** නගරයේ උස්තැන්නි සිට මොරගසන්නීය. තේරුම නැති තැනැත්තාට ඇ මෙසේ කියයි:

**5** එන්න, මාගේ කැමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.

**6** මෝඩකම අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥ මාර්ගයෙහි යන්න.

**7** නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.

**8** නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි.

ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි.

**9** ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැනීමෙහි දියුණුවන්නේය.

**10** ප්‍රඥවේ පටන්ගැනීම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැත්වහන්සේ දැනගැනීම නුවණ වේ.

**11** මක්නිසාද මා කරුණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.

**12** නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.

**13** අඥන ස්ත්‍රිය සෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.

**14** තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඩගසන පිණිස,

**15** ඇ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.

**16** අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම නැති අයට ඇ කථාකොට:

**17** සොරෙත් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.

**18** නුමුත් මළුවන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ඡෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.

## පරිච්ඡේදය 10

- 1** ධාතූන්ගේ හිතෝපදේශය. ඥානවත්ත පුත්‍රයෙක් පියා ප්‍රීතිකරන්නේය; එහෙත් අඤ්ඤා පුත්‍රයෙක් තමාගේ මවුට ශෝකයක්ය.
- 2** දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.
- 3** ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයා හාමත්වෙන්ට නාරිනසේක; එහෙත් දුෂ්ටයන්ගේ අභිලාෂය උන්වහන්සේ නිෂ්ඵලකරනසේක.
- 4** අලස අතකින් ක්‍රියාකරන්නා දිළිඳුවන්නේය; එහෙත් උත්සාහ ඇත්තාගේ හස්තය ධනය උපදවන්නේය.
- 5** ශ්‍රීෂ්ම කාලයෙහි රැස්කරගන්නා ඥානවත්ත පුත්‍රයෙක්ය; ගෞයම් කපන කාලයෙහි නිදන්නා ලජ්ජා ඇතිකරවන පුත්‍රයෙක්ය.
- 6** ධර්මිෂ්ඨයාගේ හිස පිට ආශීර්වාද තිබේ; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසන්නේය.
- 7** ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.
- 8** ප්‍රඥවත් සිතක් ඇත්තා ආඥා පිළිගනියි; එහෙත් දොඩවන මෝඩයා හෙළාදමනු ලැබේ.
- 9** ඇඳ නැතුව හැසිරෙන්නා සුවසේ සිටියි; එහෙත් තමාගේ මාර්ග ඇඳකරගන්න අය අසුවනු ලබන්නේය.
- 10** ඇසින් ඉහිකරන්නා දුක් උපදවයි; එහෙත් දොඩවන මෝඩයාද හෙළාදමනු ලැබේ.
- 11** ධර්මිෂ්ඨයාගේ මුඛය ජීවන උල්පතක්ය; එහෙත් බලාත්කාරය දුෂ්ටයාගේ මුඛය වසයි.
- 12** චෛරය ධබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.
- 13** නුවණ ඇත්තාගේ තොල්වල ප්‍රඥාව සමබවේ. එහෙත් තේරුමනැත්තාගේ පිටට ඉපලක් ඇත්තේය.
- 14** ඥානවත්තයෝ දැනගැනීම රැස්කරගනිති; එහෙත් මෝඩයාගේ මුඛය ළහම විනාශය ඇත්තේය.
- 15** ධනවතාගේ සම්පත ඔහුගේ බලකොටුවය; දුෂ්පතූන්ගේ විනාශය ඔවුන්ගේ දිළිඳුකමය.
- 16** ධර්මිෂ්ඨයාගේ උත්සාහලාභය ජීවනය සඳහාය; දුෂ්ටයාගේ ලාභය ඔහු පාපය කරා පමුණුවයි.
- 17** ශික්ෂාව පිළිපදින්නා ජීවන මාර්ගයෙහිය; එහෙත් අවවාදය එපාකරන්නා මුළාවයන්නේය.
- 18** චෛරය සහවන්නා බොරුකාර තොල් ඇති කෙනෙක්ය; කේලමක් පතළකරන්නාද අඤ්ඤායෙක්ය.
- 19** වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
- 20** ධර්මිෂ්ඨයාගේ දිව අතර්ස රිදී මෙන්ය; දුෂ්ටයන්ගේ සිත අගය නැත.
- 21** ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝදෙන පෝෂණයකෙරෙති; එහෙත් මෝඩයෝ තේරුම මදිකම නිසා මියයෙති.
- 22** ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.
- 23** නපුරුකම්කිරීම අඤ්ඤායට සෙල්ලමක් වැනිය; නුවණ ඇති මනුෂ්‍යයාට ප්‍රඥවත් එසේමය.
- 24** දුෂ්ටයා හයවෙන දේම ඔහු පිටට පැමිණෙයි; ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙනුලබන්නේය.
- 25** සුළිහුළඟ ගසන කල්හි දුෂ්ටයා නැතිවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා සඳහටම අත්තිවාරමක්ය.
- 26** දත්වලට කාඨිත් ඇස්වලට දුමත් යම්සේද, අලසයා ඔහු මෙහෙයවන අයට එසේමය.
- 27** ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීමෙන් දවස් වැඩිවෙයි; එහෙත් දුෂ්ටයන්ගේ අවුරුදු හීනවන්නේය.
- 28** ධර්මිෂ්ඨයන්ගේ ප්‍රාර්ථනාව ප්‍රීතියය; එහෙත් දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව සුන්වන්නේය.
- 29** ස්වාමීන්වහන්සේගේ මාර්ගය අවංක අයට බලකොටුවක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
- 30** ධර්මිෂ්ඨයා කිසිකලෙක නොසෙලවන්නේය; එහෙත් දුෂ්ටයන්ට දේශයෙහි වාසයක්

නොලැබේ.

**31** ධර්මිෂ්ඨයාගේ මුඛය ප්‍රඥව නිකුත්කරයි; එහෙත් ප්‍රයෝගකාර දිව සිද්ධමනු ලැබේ.

**32** ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කපාකරයි.

## පරිච්ඡේදය 11

**1** භෞර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.

**2** උඩහුකම පැමිණෙන කල උප්පාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥව තිබේ.

**3** ඇඳ නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

**4** උදහස් දවසේදී සමපතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.

**5** නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.

**6** ඇඳ නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහීකාරයෝ තවුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති.

**7** දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ පාර්ථනාවද නැතිවෙයි.

**8** ධර්මිෂ්ඨයා විපතීන් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි.

**9** අහක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැලවෙන්නෝය.

**10** ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඩ පවත්වයි.

**11** ඇඳ නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.

**12** තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් දෙනය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි.

**13** කේලාමකියමින් ඇවිදින්නා රහස් ඵලිදරවකරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සහවයි.

**14** දෙනවත්ත පාලනයක් නැති විට සෙනහ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාගියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය.

**15** අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.

**16** ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය; බලාත්කාරකමකරන්නෝ වස්තුව රැකගනිති.

**17** කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය.

**18** දුෂ්ටයා වංචාකාර ලාභයක් සමබකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.

**19** ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ලභාකරගන්නේය.

**20** වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක.

**21** අතට\* අත එකතුවුණත් දුෂ්ටයා දඩුවම නොලැබ නොසිටින්නේය; (\* නොහොත්, ඒකාන්තයෙන්ම) එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.

**22** ලාභයකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යමසේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය;

**23** ධර්මිෂ්ඨයන්ගේ ආශාව යහපතමය; දුෂ්ටයන්ගේ බලාපොරොත්තුව උදහසය.

- 24 විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත.
- 25 ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
- 26 ධාන්‍ය නොදෙන්නාට සෙනහ ශාපකරනවා ඇත; එහෙත් එය විකුණන්නාගේ හිසට ආශීර්වාදයක් පැමිණෙයි.
- 27 යහපත ගැන වීර්යකරන්නා කරුණාව සොයන්නේය; එහෙත් නපුර සොයන්නාට ඒකම පැමිණෙන්නේය.
- 28 තමාගේ වස්තුව කෙරෙහි විශ්වාසකරන්නා වැටෙන්නේය; එහෙත් ධර්මිෂ්ඨයා අමු කොළයක් මෙන් සශ්‍රීකවෙයි.
- 29 තමාගේ පවුල කලඹන්නාට සුළු උරුවවන්නේය; මෝඩයා ප්‍රඥ සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
- 30 ධර්මිෂ්ඨයාගේ ඵලය ජීවන වෘක්ෂයකි; ආත්ම දිනාගන්නා ඥානවන්තයෙකි.
- 31 බලව, ධර්මිෂ්ඨයා පොළොවෙහි ප්‍රතිඵල විඳින්නේ; ඊට කොපමණ වැඩියෙන් දුෂ්ටයාටත් පවකාරයාටත් විපාක නොලැබෙන්නේද!

## පරිච්ඡේදය 12

- 1 ආවවාදයට ප්‍රේමකරන්නා දැනගැනීමට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙකි.
- 2 සත්පුරුෂයා ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක.
- 3 මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය.
- 4 ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔවුන්නකි; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය.
- 5 ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය.
- 6 දුෂ්ටයන්ගේ වචන ලෙස ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය.
- 7 දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරමපරාව පවතින්නේය.
- 8 මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
- 9 කෑම හිඟව ඉඳගනත් ගරුකම කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුඵ තැනැත්තා උතුමය.
- 10 ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කාෂාරය.
- 11 තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙකි.
- 12 දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය.
- 13 තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.
- 14 මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ.
- 15 මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම අසන්නේය.
- 16 මෝඩයාගේ කෝපවීම එවෙලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සහවාගන්නේය.
- 17 සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.
- 18 කඩුවෙන් අතින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය

හටගන්වන්නේය.

**19** සැබැව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

**20** නපුර යොදන්නන්ගේ සිත්වල වංචාව තිබේ; එහෙත් සමාදානය පිණිස මන්ත්‍රණය කරන්නන්ට ප්‍රීතිය ඇත්තේය.

**21** ධර්මිෂ්ඨයන්ට කිසි අනතුරක් නොවන්නේය; එහෙත් දුෂ්ටයෝ විපතෙන් පිරීයන්නෝය.

**22** බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබැලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.

**23** බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සහවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.

**24** කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.

**25** මනුෂ්‍යයෙකුගේ සිතේ නලංගුව නිසා එය නැමියයි; එහෙත් කරුණා සහිත වචනයක් එය සන්නෝෂකරයි.

**26** ධර්මිෂ්ඨයා තම අසල්වාසියාට මගපෙන්වන්නෙක් වේ; එහෙත් දුෂ්ටයන්ගේ මාර්ගය ඔවුන් මුළාකරයි.

**27** අලසයා දඩයමෙන් ගත් දේ පුලුස්සානොගනියි; එහෙත් කඩිසරවීම මනුෂ්‍යයන්ට අනර්ථ සම්පතක්ය.

**28** ධර්මිෂ්ඨකමේ මාවතෙහි ජීවනය වේ; ඒකේ මාර්ගයෙහිද මරණය නැත.

## පරිච්ඡේදය 13

**ඥානවන්ත** පුත්‍රයා තම පියාගේ ඔවා බස් අසන්නේය; එහෙත් නින්දාකරන්නා තරවටුව නොඅසන්නේය.

**2** මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ එලයෙන් යසස හුක්තිවිඳියි; එහෙත් ශ්‍රෝතූන්ගේ ප්‍රාණය බලාත්කාරය විඳියි.

**3** කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.

**4** අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.

**5** ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.

**6** ධර්මිෂ්ඨකම සෘජු හැසිරීම ඇත්තා රැකවල්කරයි; එහෙත් දුෂ්ටකම පාපිෂ්ඨයා පෙරළා දමයි.

**7** කිසිත් නැති නුමුත් වස්තුකාරයන් මෙන් පෙන්වන්නෝ සිටිති; බොහෝ සම්පත් ඇති නුමුත් දිළිඳුන් මෙන් පෙන්වන්නෝද සිටිති.

**8** මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්නාට තර්ජනයෙන් කමක් නැත.

**9** ධර්මිෂ්ඨයන්ගේ එළිය ප්‍රීතියෙන් බැබළෙයි; එහෙත් දුෂ්ටයන්ගේ පහන නිවියයි.

**10** උඩහුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.

**11** සැහැල්ලුලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය; එහෙත් අතේ උත්සාහයෙන් රැස්කරගන්නාට ඒවා වැඩිවන්නේය.

**12** පැතු දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්ය.

**13** දේව වචනය සුඵකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට හය ඇත්තා විපාක ලබයි.

**14** ප්‍රඥවන්තයාගේ උපදේශය මරණයේ මලපත්වලින් ගළවන ජීවන උල්පතක්ය.

**15** හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ශ්‍රෝතූන්ගේ මාර්ගය රළුය.

**16** බුද්ධිමත් කවුරු නුමුත් දැනුම ඇතුළු ක්‍රියාකරයි; එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළකරයි.



- 17 දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි; එහෙත් විශ්වාස තානාපතියා සුව උපදවයි.
- 18 අවවාදය පිළිනොගන්නාට දිළිඳුකමද නින්දාවද වන්නේය; එහෙත් තරවුව සලකන්නා ගෞරවයට පැමිණෙයි.
- 19 ආශාව ඉෂ්ටවීම ආත්මයට මිහිරිය; එහෙත් නපුරෙන් වෙන්වීම අඥනයන්ට පිළිකුලක්ය.
- 20 ඥානවත්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවත්තවන්නේය; එහෙත් අඥනයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
- 21 විපත පාපිෂ්ඨයන් උහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.
- 22 සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
- 23 දිළිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කැම ලැබේ; එහෙත් අයුක්තිය නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති.
- 24 ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඩුවමකරන්නේය.
- 25 ධර්මිෂ්ඨයාට සැහෙන පමණට කැම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.

## පරිච්ඡේදය 14

**ඥානවත්ත** ස්ත්‍රී තොමෝ තම ගෙය\* ගොඩනගන්නීය; (\* එනම්, පවුල) එහෙත් අඥන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.

- 2 තමාගේ සාප්පකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුඵකොට සලකන්නේය.
- 3 මෝඩයාගේ මුඛයෙහි උඩහුකම නමැති ඉපලක් ඇත්තේය; එහෙත් ප්‍රඥවත්තයන්ගේ තොල් ඔවුන් ආරක්ෂා කරයි.
- 4 ගවයන් නැති ගාල පවිත්‍රය; එහෙත් ගොනාගේ ශක්තියෙන් බොහෝ අස්වැන්න ලැබේ.
- 5 විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
- 6 නින්දාකරන්නා ප්‍රඥව සොයන නුමුත් එය සමඛ නොවන්නේය; එහෙත් නුවණ ඇත්තාට දැනගැනීම පහසුය.
- 7 අඥනයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව නුඹට පෙනෙන්නේය.
- 8 බුද්ධිමත් අයගේ ප්‍රඥව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥනයන්ගේ මෝඩකම වංචාවය.
- 9 මෝඩයෝ වරද ගැන සරදම්කෙරෙහි; එහෙත් අවංකයන් අතරේ දේව කරුණාව ඇත්තේය.
- 10 සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.
- 11 දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කුඩාරම සඵලවන්නේය.
- 12 මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
- 13 සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
- 14 සිතින් පසුබටවෙන්නා තමාගේම මාර්ගවලින්ද යහපත් මනුෂ්‍යයා තමාගේම පැවැත්මෙන්ද තෘප්තියට පැමිණෙයි.
- 15 නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.
- 16 ප්‍රඥවත්තයා හයව නපුරෙන් ඉවත්වෙයි; එහෙත් අඥනයා උඩහුකම පාමින් සැක නැතුව සිටියි.
- 17 ඉක්මනින් කිපෙන්නා අඥනලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
- 18 නුවණ නැත්තන්ට මෝඩකම උරුම වන්නේය; එහෙත් බුද්ධිමත්හු දැනගැනීම නමැති ඔටුන්න පැළඳගනිති.
- 19 නපුරෝ යහපතෙන් ඉදිරියෙහිද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයාගේ දොරටු ළඟද වැද වැටෙති.
- 20 දිළින්නාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.

- 21 තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුවට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙකි.
- 22 නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැලකීමද ලැබෙන්නේය.
- 23 සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කටාවෙන් පැමිණෙන්නේ හිහකම පමණකි.
- 24 ප්‍රඥවන්තයන්ගේ වස්තුව ඔවුන්ට ඔවුන්කි; එහෙත් අඥනයන්ගේ උතුම්කම නම් මෝඩකමය.
- 25 සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගලවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
- 26 ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ හයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
- 27 ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතකි.
- 28 රජුගේ මහත්තන්වය නම් සෙනහ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනහ අඩුකම අධිපතියාට හානියකි.
- 29 කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙකි; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.
- 30 මාංසයේ සනීපය නම් නිශ්චල සිතකි; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමකි.
- 31 දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.
- 32 දුෂ්ටයා තමාගේ නපුර ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
- 33 නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥනයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
- 34 ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනහකට වුවත් පාපය නින්දාවකි.
- 35 රජුගේ ප්‍රසන්නකම නුවණින් හැසිරෙන සේවකයා කෙරෙහිය; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස පැමිණේ.

## පරිච්ඡේදය 15

- මෑදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.
- 2 ප්‍රඥවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥනයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.
- 3 ස්වාමීන්වහන්සේගේ ඇස් සැමතැනම පැවත, නපුරන්ද යහපතන්ද බලන්නේය.
- 4 ශාන්තිදායක දිව ජීවන වාක්ෂ්‍යයකි; එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමකි.
- 5 මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුභකරයි; එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.
- 6 ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ; එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.
- 7 ප්‍රඥවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි; එහෙත් අඥනයන්ගේ සිත ස්ථිර නැත.
- 8 දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලකි; එහෙත් ඇඳ නැත්තන්ගේ යාවඤ්චට උන්වහන්සේ ප්‍රසන්නය.
- 9 දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලකි; එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
- 10 මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ; අවවාදයට ද්වේෂකරන්නා නසින්නේය.
- 11 ඡෙයෝලද අඛණ්ඩව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ; ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
- 12 නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත; ඔහු ප්‍රඥවන්තයන් ළඟට නොයන්නේය.
- 13 තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි; එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.
- 14 නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි; එහෙත් අඥනයන්ගේ මුඛය මෝඩකම

අනුභවකරයි.

15 දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය; එහෙත් සතුටු සිත නිරන්තර මංගල්යයකි.

16 කරදර ඇතිව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීම ඇතිව ස්වල්පයක් හොඳය.

17 වෛරය ඇතිව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතිව පලා කෑම හොඳය.

18 තරහකාර මනුෂ්‍යයෙක් තරහ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ධර්මය සන්සිදුවයි.

19 අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය; එහෙත් අවංක අයගේ මාවත මහ පාරකි.

20 ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි; එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුඵකරයි.

21 නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සාප්පලෙස හැසිරෙයි.

22 මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්පලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.

23 මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ; කලට සුදුසු වචනය කොපමණ හොඳද!

24 පහළින් තිබෙන ඡෙයෝලෙන් අහස්වෙත පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.

25 ස්වාමීන්වහන්සේ උඩහු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.

26 දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේට පිළිකුලකි; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය.

27 ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.

28 ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම වගුරුවයි.

29 ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඇත්ව සිටිනසේක; එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාවඤ්ච අසනසේක.

30 ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ; යහපත් ආරංචියෙන් ඇට තරවේ.

31 ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.

32 ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුඵකරන්නේය; එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.

33 ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීම ප්‍රඥාවේ ගුරුකමය; ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.

## පරිච්ඡේදය 16

13 වීන පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

2 මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.

3 නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.

4 ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.

5 උඩහු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලකි; අතට\* අත එකතුවුණත් ඔහු දඹුවම නොලැබ නොසිටින්නේය. (\* නොහොත්, ඒකාන්තයෙන්ම)

6 කරුණාවත් සැබෑකමත් කරණකොටගෙන අයුතුකම කමාකරනු ලැබේ; ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීමෙන් මනුෂ්‍යයෝ නපුරෙන් දුරුවෙති.

7 මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන්

පවා ඔහු හා සමඟිකරවනසේක.

8 අයුක්තිය ඇතුට බොහෝ සමපත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුට ස්වල්පයක් හොඳය.

9 මනුෂ්‍යයාගේ සිත ඔහුගේ මාර්ගය යොමුකරවයි; එහෙත් ඔහුගේ පාද හසුරුවන්නේ ස්වාමීන්වහන්සේය.

10 රජුගේ මුවෙහි දිව්‍ය වාක්‍යයක් ඇත; විනිශ්චයේදී ඔහුගේ මුඛය වරද නොකරන්නේය.

11 යුතු තුල්‍යතාවක් තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.

12 දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.

13 ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති; යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.

14 රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවන් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.

15 රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත; ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි.

16 ප්‍රඥව ලබාගැනීම රන්වලට වඩා කොපමණ හොඳද! එසේය, නුවණ ලබාගැනීම රිදීවලටත් වඩා අනර්ථය.

17 අවංක අයගේ මහා මාර්ගය නම් නපුරෙන් ඉවත්ව සිටීමය; තමාගේ මාර්ගය බලාගන්න තැනැත්තා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය.

18 විනාශයට පළමුවෙන් උඩහුකමද වැටීමට පළමුයෙන් අභංකාර සිතද වෙයි.

19 උදාරම අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුට සිටීම හොඳය.

20 දේව චචනය සලකන්නාට ගුහසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙකි.

21 සිතින් ප්‍රඥවන් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැනීම වැඩිවේ.

22 නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය; එහෙත් අඥනයන්ගේ ගුරුකම මෝඩකමය.

23 ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැනීම එකතුකරයි.

24 ප්‍රිය වචන මිච්ඡයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.

25 මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.

26 වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.

27 දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි; ඔහුගේ තොල්වල ඇවිලෙන ගිනිවැන්නක් තිබේ.

28 ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාමකියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

29 බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය.

30 ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් චිකාගන නපුර පමුණුවයි.

31 පැසුණු හිස ගෞරවයේ ඔටුන්නකි, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සමබවෙයි;

32 බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුමය.

33 පසඇටය ඔබොක්කවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.

**තරහ** ඇතිනැවු, මංගල හෝජනවලින් පිරි තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුළු වියළි රොටි කැල්ලක් හොඳය.

**2** නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේදී ඔහු උරුමය බෙදාගනියි.

**3** රිදිවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය.

**4** නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.

**5** දිළිඳුතාව සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඩුවම් නොලැබ නොසිටියි.

**6** මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරටටුව ඔවුන්ගේ පියවරය.

**7** උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.

**8** තැග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙත් සඵලවේ.

**9** වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය.

**10** අඥායෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය.

**11** කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ.

**12** අඥායෙකු තමාගේ මෝඩකමේදී සමබවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සමබවීම හොඳය.

**13** යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.

**14** ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්නට පළමුවෙන් එය අත්හරින්න.

**15** දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේට එකාකාර පිළිකුලක්ය.

**16** තේරුම් නැතුව තිබියදී, ප්‍රඥව ලබාගැනීමට අඥායාගේ අතෙහි මිල තිබීම කුමටද?

**17** මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.

**18** තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.

**19** ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.

**20** වංක සිතක් ඇත්තාට ශ්‍රවසිද්ධ නොවන්නේය; දිව දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය.

**21** අඥායෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්නෝෂයක් නැත.

**22** තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළුවයි.

**23** යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තැග්ගක් පිළිගනියි.

**24** තේරුම් ඇත්තා ඉදිරියෙහිම ප්‍රඥව ඇත්තේය; එහෙත් අඥායාගේ ඇස් පොළොවේ කෙළවරට යන්නේය.

**25** අඥා පුත්‍රයා තම පියාට ශෝකයක්ය, ඔහු බිහිකළ තැනැත්තීටද දුකක්ය.

**26** ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.

**27** තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය.

**28** මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.



- තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.**
- 2** අඤ්ඤා තමාගේ සිතිවිලි ප්‍රීතියට කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත.
  - 3** දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය.
  - 4** මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥා නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය.
  - 5** දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.
  - 6** අඤ්ඤාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඩහසයි.
  - 7** අඤ්ඤාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය.
  - 8** කේලාමිකියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි.
  - 9** තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.
  - 10** ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දූව ගොස් සුරක්ෂිත වෙයි.
  - 11** පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,
  - 12** විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩහුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
  - 13** අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
  - 14** මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?
  - 15** තේරුම ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.
  - 16** මනුෂ්‍යයෙකුගේ තැග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,
  - 17** තමාගේ පැමිණිල්ල පළමුකොට කියන අය ධර්මිෂ්ඨව පෙනේ; එහෙත් ඔහුගේ අසල්වාසියා ඇවිත් ඔහු සෝදිසිකරන්නේය.
  - 18** පසඟුටය තරඟය නවත්වා, බලවතුන් අතරේ බේරුම්කරයි.
  - 19** කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු දඬර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
  - 20** මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ප්ලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සැහීමට පැමිණෙයි.
  - 21** මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ප්ල හුක්කිවිඳින්නෝය.
  - 22** හාර්යාචක සොයන්නා යහපතක් සොයන්නේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් කරුණාවද ලැබේ.
  - 23** දිළින්දා බැගුපත්ව කපාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.
  - 24** බොහෝ මිත්‍රයන් ඇතිකරගන්නා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය.

## පරිච්ඡේදය 19

- ව**්වාකාර තොල් ඇති අඤ්ඤායෙකුට වඩා තමාගේ අවංකකමෙන් හැසිරෙන දිළින්දා උතුම්ය.
- 2** දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය.
  - 3** මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේට විරුද්ධව කිපෙයි.
  - 4** වස්තුව බොහෝ මිත්‍රයන් එකතුකරදෙයි; එහෙත් දිළින්දාගේ මිත්‍රයා ඔහුගෙන් වෙන්වෙයි.
  - 5** බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.
  - 6** බොහෝදෙනෙක් ත්‍යාගවන්න අයගේ හොඳ හිත ලබාගන්නට සොයති; තැගි දෙන මනුෂ්‍යයාට

කවුරුත් මිත්‍රයෝය.

**7** දිළින්දාගේ සියලු සහෝදරයෝ ඔහුට වෛරවෙති; ඔහුගේ මිත්‍රයෝ කොපමණ වැඩියෙන් ඔහුගෙන් දුරු නොවෙද්ද? ඔහු ඔවුන්ගේ කීම පස්සේ දුවයි, එහෙත් ඔවුන් නැත.

**8** ප්‍රඥව ලබාගන්නා තමාගේ ආත්මයට ප්‍රේමවන්නේය; ඥානය තබාගන්නාට ගුහසිද්ධවේ.

**9** බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටීයි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.

**10** සැප ජීවිතාව අඤානයකට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.

**11** සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයකි.

**12** රජුගේ උදහස සිංහයෙකුගේ ගර්ජනාවට සමානය; එහෙත් ඔහුගේ කරුණාව තෘණ පිට පිති මෙන්ය.

**13** අඤාන පුත්‍රයෙක් ඔහුගේ පියාට විපත්තියකි; භාර්යාවකුගේ තරහද නොනවතින වතුර බින්දු වැටීමකි.

**14** ගෙයක් හා සමපත් පියවරුන්ගෙන් ලැබෙන උරුමයකි; නමුත් නුවණින් හැසිරෙන භාර්යාවක් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ ගෙන්ය.

**15** අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි.

**16** ආඥව රක්ෂාකරන්නා තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නේය; එහෙත් තමාගේ මාර්ග ගැන නොසලකන්නා නසීන්නේය.

**17** දුෂ්පතූන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.

**18** බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම්කරන්න; නමුත් ඔහු නැතිකරන්ට කල්පනා නොකරන්න.

**19** අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඔනෑ වෙයි.

**20** නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න.

**21** මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.

**22** මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.

**23** ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි.

**24** අලසයා තමාගේ අත තළියේ දමන නමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත.

**25** නින්දාකරන්නාට තළන්න, එවිට අනුවණයා නැණවත් වේ; තේරුම ඇත්තාට අවවාදකරන්න, එවිට ඔහු දැනගැනීම තේරුම්ගනියි.

**26** තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙකි.

**27** මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙහි මුළුකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.

**28** දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි; දුෂ්ටයාගේ මුඛයද අයුතුකම ගිලගනියි. නින්දාකරන්නන්ට දඬුවමද

**29** අඤානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.

- 1 ඉඳිකපානය සරදම්කරන්නෙක්ය, මදාපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඇනවන්න නොවෙයි.
- 2 රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය; ඔහු කෝපකරවන්නා තමාගේම ප්‍රාණයට විරුද්ධව වරදකරගන්නේය.
- 3 තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම දබරකරති.
- 4 අලසයා ශීත කාලය නිසා භාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි.
- 5 මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් ඇතැම් මනුෂ්‍යයා එය ඇදගන්නේය.
- 6 බොහෝ දෙනෙක් තම තමුන්ගේම කරුණාවන්තකම ප්‍රකාශකරති; එහෙත් විශ්වාස මනුෂ්‍යයෙක් කාට සම්බවෙද?
- 7 තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
- 8 රජකෙනෙක් විනිශ්චයාසනයේ හිඳ තමාගේ ඇස්වලින් නපුරු සියල්ල විසුරුවා දමන්නේය.
- 9 මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමිනි කියනට පුළුවන් කාටද?
- 10 ද්විප්‍රකාර කළන්පඩිද ද්විප්‍රකාර මිම්බ යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
- 11 ළමයෙකුගේ ක්‍රියාවලින් පවා හරිව තිබේදැයි ඔහුගේ හැසිරීම පිරිසිදුව ප්‍රකාශවේ.
- 12 අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සැදුසේක.
- 13 නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න; නුඹ ඇස් ඇර සිටින්න, එවිට නුඹ කැමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.
- 14 නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි; එහෙත් අහස්ව ගොස් ඔහු පාරට්ටු කරගනියි.
- 15 රන්ද රතුකැට රාගියක්ද ඇත්තාහ; එහෙත් දැනගැනීම ඇති තොල් අතර්ඝ මාණ්ඩායකය.
- 16 අත්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න; අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න.
- 17 වංචාවේ කැම මනුෂ්‍යයෙකුට මිහිරිය; එහෙත් පසුව ඔහුගේ කට බොරළුවලින් පිරෙයි.
- 18 සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඇනවන්න ගුරුකම පිට යුද්ධකරන්න
- 19 කේලාමකියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරන්නේය; එබැවින් බොහෝසෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත්වන්න.
- 20 තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන සනාන්ධකාරයේදී නිවියන්නේය.
- 21 මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සපුල නොවන්නේය.
- 22 නපුරට ප්‍රීථල දෙමිනි නොකියා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලාසිටින්න, උන්වහන්සේ නුඹ ගළවනසේක.
- 23 ද්විප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.
- 24 මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන්වහන්සේගෙන් පැමිණේ; එසේ නම් මනුෂ්‍යයා තමාගේ මාර්ගය තේරුම්ගන්නේ කොහොමද?
- 25 මෙක කැපයයි ඉක්මනින් කියා, බාරවල් වුණාට පසු විහාගකිරීම මනුෂ්‍යයෙකුට මලපතක්ය.
- 26 ප්‍රඥවන්න රජෙක් දුෂ්ටයන් විසුරුවාදමන්නේය; රෝදයක්ද ඔවුන් පිට අදින්නේය.
- 27 මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමීන්වහන්සේගේ පහනය, එය සියලුම ඇතුල් කොට්ඨාස සෝදිසිකරන්නේය.
- 28 කරුණාවද සැබෑකමද රජුරුවන් ආරක්ෂාකරයි, ඔහුගේ සිංහාසනය කරුණාව හේතුකොටගෙන ස්ථිරවන්නේය.
- 29 තරුණයන්ගේ පාරට්ටුව ඔවුන්ගේ ශක්තියය; වෘද්ධයන්ගේ අලංකාරය නම් පැසුණු හිසය.
- 30 තුවාලකරන තැළීම නපුර පහකරයි; පහරවල්ද ඇතුල් කොට්ඨාසවලටම වැදියි.

- 1 උපුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.
- 2 මනුෂ්‍යයෙකුගේ සියලු මාර්ග තමාගේම ඇසට හරිව පෙනෙයි; එහෙත් ස්වාමීන්වහන්සේ සිත් කිරාබලනසේක.
- 3 පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.
- 4 අභංකාර බැල්මද උඩහු සිතද යන දුෂ්ටයන්ගේ පහන පාපයය.
- 5 කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
- 6 බොරුකාර දිවකින් වස්තු ලබාගැනීම හුළඟට ගසාගනියන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.
- 7 දුෂ්ටයෝ යුක්තිය කිරීමට අකමැති නිසා තමුන්ගේ බලාත්කාරකමෙන් බැහැර කරනු ලබන්නෝය.
- 8 වරදෙන් බරවූ අයගේ මාර්ගය ඉතා ඇදය; එහෙත් පිරිසිදු අයගේ ක්‍රියාව සාප්පය.
- 9 ධබරකාර ස්ත්‍රියෙකු සමඟ පොදු ගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදීම හොඳය.
- 10 දුෂ්ටයාගේ ආත්මය නපුරට ආශාවන්නේය; ඔහුගේ අසල්වාසියාට ඔහුගේ ඇස් හමුයෙහි කරුණාව නොලැබේ.
- 11 නින්දාකරන්නාට දඩුවම ලැබෙන විට නුවණ නැත්තා ප්‍රඥවන්ත වේ. ප්‍රඥවන්තයාට දැනමුතුකම දෙන විට ඔහු දැනගැනීම ලබයි.
- 12 ධර්මිෂ්ඨ තැනත්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක.
- 13 දුෂ්පතාගේ කන්තලවටට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
- 14 රහසින් දෙන තැග්ගකින් උදහසද ඔබෙක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
- 15 යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ.
- 16 ප්‍රඥවේ මාර්ගයෙන් මුළාවයන මනුෂ්‍යයා මළවුන්ගේ සමාගමේ වසන්නේය.
- 17 සැප සෙල්ලමට ඇලුම්වෙන්නා හිඟමතට පැමිණෙයි; මුද්‍රිකපානයටත් තෙලටත් ඇලුම්වෙන්නා පොහොසත් නොවන්නේය.
- 18 දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය; අවංක අය වෙනුවට දෝහියා පැමිණෙයි.
- 19 ධබරකාරවූ තරඟ ගති ඇති ස්ත්‍රියෙක් සමඟ විසීමට වඩා කාන්තාර දේශයක සිටීම හොඳය.
- 20 අනර්ඝ වස්තුවද තෙල්ද ප්‍රඥවන්තයාගේ නිවසෙහි ඇත; එහෙත් අඥනයා ඒවා ගිලදමයි.
- 21 ධර්මිෂ්ඨකමද කරුණාවද අනුව යන්නාට ජීවිතයද ධර්මිෂ්ඨකමද ගෞරවයද ලැබේ.
- 22 ප්‍රඥවත්තෙම බලවතුන්ගේ නුවරට නැගී, ඔවුන් විශ්වාසකරන බලය හෙළා දමන්නේය.
- 23 තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්තිවලින් රැකගන්නේය.
- 24 උඩහු අභංකාර අයගේ නම නින්දාකරන්නාය, ඔහු අභංකාර මානයෙන් ක්‍රියාකරන්නේය.
- 25 අලසයාගේ ආශාව ඔහු මරයි; මක්නිසාද ඔහුගේ අත් වැඩකරන්ට අකැමතිය.
- 26 දවස මුළුල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත; එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.
- 27 දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතීන් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
- 28 බොරු සාක්ෂිකාරයා විනාශවන්නේය; එහෙත් ඇහුම්කන්දෙන්නා අවහිරයක් නැතුව කථාකරන්නේය.
- 29 දුෂ්ටයා තමාගේ මුහුණ දැඩිකරගනියි; එහෙත් අවංක තැනැත්තා තමාගේ මාර්ගය කල්පනාකර බලයි.
- 30 ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.
- 31 අභිවයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.

බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදිවලට වඩා කරුණාවද අගනේය.

<sup>2</sup> පොහොසතාද දුප්පතාද සමමුඛවෙති; ඔවුන් සියල්ලන්ගේ මැවුමකාරයා ස්වාමීන්වහන්සේය.

<sup>3</sup> නුවණ ඇත්තා විපත්තිය දැක සැහවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අවටු ලබති.

<sup>4</sup> යටත්කමෙද ස්වාමීන්වහන්සේ කෙරෙහි හයවිමෙද විපාකය නම වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.

<sup>5</sup> කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්‍රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි.

<sup>6</sup> දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.

<sup>7</sup> වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙකිය.

<sup>8</sup> අයුක්තිය වපුරන්නා විපත්තිය කපාගන්නේය; ඔහුගේ උදහස නමැති ඉපල නැතිවන්නේය.

<sup>9</sup> කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කැමෙන් දිළින්නදාට දෙන්නේය.

<sup>10</sup> නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ; එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.

<sup>11</sup> සිතේ පිරිසිදුකමට ඇඳුමවෙන්නාවූ, ප්‍රසන්න තොල් ඇත්තාවූ අයට රජ්ජුරුවෝ මිත්‍රයෙකිය.

<sup>12</sup> ස්වාමීන්වහන්සේගේ ඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුවුත් දෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.

<sup>13</sup> අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. විවිචලදී මට මැරෙන්නට වෙයි කියන්නේය.

<sup>14</sup> අන් ස්ත්‍රීන්ගේ මුඛය ගැඹුරු වළක්ය; එහි වැටෙන්නේ ස්වාමීන්වහන්සේ කෝපකරවන තැනැත්තේය.

<sup>15</sup> මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ; දඩුවමකිරීමේ ඉපල එය ඔහුගෙන් දුරුකරයි.

<sup>16</sup> තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්නදාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි. ධර්මිෂ්ඨකම හා බුද්ධිය ගැන උපදේශ.

<sup>17</sup> නුඹේ කන නමා ප්‍රදවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න

<sup>18</sup> මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයකිය.

<sup>19</sup> නුඹේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.

<sup>20</sup> නුඹ එවුවන් වෙතට නුඹ සැබෑකමේ වචනවලින් උත්තර ගෙනෙන පිණිස සැබෑකමේ වචනවල හරිකම නුඹට දන්වන්නට,

<sup>21</sup> මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙමද?

<sup>22</sup> දිළින්නදා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවෙදී පීඩා නොකරන්න.

<sup>23</sup> මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට චිත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.

<sup>24</sup> තරඟ ගති ඇත්තෙකු සමඟ මිත්‍රනොවෙන්න; කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ නොගැටසෙන්න.

<sup>25</sup> එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.

<sup>26</sup> නුඹ අත්ගසන්නෙක්වත් ණය ගැන ඇපවෙන කෙනෙක්වත් නොවන්න.

<sup>27</sup> ගෙවන්ට නුඹට කිසිවක් නැතුව, ඔහු කුමක් නිසා නුඹ නිදාගන්න ඇද ගෙනයන්නේද?

<sup>28</sup> නුඹේ පියවරුන් පිහිටෙවුවාවූ පුරාණ මායිම් වෙනස් නොකරන්න.

<sup>29</sup> තමාගේ වැඩෙහි දක්ෂවූ මනුෂ්‍යයෙකු දකින්නෙහිද? ඔහු පහත් අය ඉදිරියෙහි නොව රජුන් ඉදිරියෙහි සිටින්නේය.



- 1 නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කැමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර,
- 2 නුඹ ගිජු කෙනෙක් නම්, නුඹේ උගුරට පිහියක් තබාගන්න.
- 3 ඔහුගේ රසවත් කැමවලට ආශා නොවෙන්න, ඒවා රැවටිලි කැමය.
- 4 පොහොසත් වෙන්න නොවෙහෙසෙන්න; ඒ අදහස අත්අරින්න.
- 5 නැතිවියන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
- 6 අප්‍රසන්න බැල්මක් ඇත්තාගේ කැම නොකන්න, ඔහුගේ රස කැමවලට ආශා නොවන්න.
- 7 මක්නිසාද තමාගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔහු වන්නේය. කන්න බොන්නැයි ඔහු නුඹට කියයි; නුමුත් ඔහුගේ සිත නුඹ සමඟ නැත.
- 8 නුඹ කැ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.
- 9 අඤ්ඤා ඉදිරියේ කථා නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ වචනවල සාරකම සුළුකරන්නේය.
- 10 පුරාණ මායිම වෙනස් නොකරන්න; පියා නැත්තන්ගේ බිමවලට ඇතුල්නොවන්න.
- 11 මක්නිසාද ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ය; උන්වහන්සේ නුඹට විරුද්ධව ඔවුන්ගේ චිත්තිය කියනවා ඇත.
- 12 නුඹේ සිත ඉගැන්වීමටද නුඹේ කන් දැනගැනීමේ වචනවලටද යොමුකරන්න
- 13 දරුවාගෙන් දඩුවම නොවලක්වන්න; ඉපලෙන් නුඹ ඔහුට තළන්නෙහි නම් ඔහු නගින්නේ නැත.
- 14 ඉපලෙන් ඔහුට තළන්න; එයින් නුඹ ඔහුගේ ප්‍රාණය ඡෙයෝලෙන් ගළවන්නෙහිය.
- 15 මාගේ පුත්‍රය, නුඹේ සිත ප්‍රඥවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය.
- 16 එසේය, නුඹේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය.
- 17 නුඹේ සිත පවකාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.
- 18 මක්නිසාද සැබවින් විපාකයක් ලැබෙන්නට තිබේ; නුඹේ බලාපොරොත්තුවද සිද්ධවනු නොලැබේ.
- 19 මාගේ පුත්‍රය, අසා ප්‍රඥවන්ත වී, නුඹේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න.
- 20 මුද්‍රිකපානයෙහි ලොල්වුවන්ටවත් මස් කැමෙහි ගිජුවුවන්ටවත් එක් නොවන්න.
- 21 මක්නිසාද බෙබ්දාත් කැරයාත් දිළිඳුවන්නේය; නිදිමතද වැරහැලි ඇදීමට පමුණුවන්නේය.
- 22 නුඹ ජනිතකළ නුඹේ පියාගේ බස් අසන්න; නුඹේ මෑණියන් මහලු වූ කල ඈ සුළු නොකරන්න.
- 23 සත්‍යයද ප්‍රඥවද ඉගනගැන්මද නුවණද මිලේට ගන්න, ඒවා නොවිකුණා තබාගන්න.
- 24 ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය.
- 25 නුඹේ පියාද මවුද සතුටුවෙන්නවා, එසේය, නුඹ වැදූ තැනැත්ති ප්‍රීතිමත්වේවා.
- 26 මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.
- 27 මක්නිසාද වේශාවක් වනාහි ගැඹුරු අගලක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය.
- 28 එසේය, ඈ කොල්ලකාරයෙකු මෙන් රැකසිට, මනුෂ්‍යයන් අතරේ අවිශ්වාසයන් වැඩිකරන්නීය.
- 29 දුක ඇත්තේ කාටද? කාලකණ්ණිකම කාටද? තරඟ කාටද? මැසිවිලි කාටද? නිෂ්කාරණ තුවාල කාටද? රතු ඇස් ඇත්තේ කාටද?
- 30 මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය; මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය.
- 31 මුද්‍රිකපානය රතුව පෙනෙන විටත්, පාත්‍රයෙහි දිලිහෙන විටත්, සිනිඳුලෙස වැක්කෙරෙන විටත්, ඒ දෙස නොබලන්න.
- 32 අන්තිමේදී එය සර්පයෙකු මෙන් හපාකා, පොළඹෙකු මෙන් දෂ්ටකරයි.
- 33 නුඹේ ඇසට අද්භූත\* දේවල් පෙනෙන්නේය, නුඹේ සිත හිතුවක්කාර දේවල් කථාකරන්නේය. (\* නොහොත්, අන්‍ය ස්ත්‍රීන්)
- 34 නුඹ මුහුද මැද නිදාගන්නෙකු මෙන්ද කුඹගසක මුදුනේ නිදන කෙනෙකු මෙන්ද වන්නෙහිය.

35 ඔව්හු මට පහරදුන්නෝය, නුමුත් මට රිදුණේ නැත; ඔව්හු මට ගැහැට්ටිය, නුමුත් ඒක මට දැනුණේ නැත; මට කොයි වෙලේ ඇහැ ඇරේද? නැවත එය තවත් සොයන්නෙමියි නුඹ කියන්නෙහිය.

## පරිච්ඡේදය 24

දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.

2 මක්නිසාද ඔවුන්ගේ සිත නාස්තිකරන්ට කල්පනාකරයි, ඔවුන්ගේ තොල්ද අනතුරුකිරීම ගැන කපාකරයි.

3 ප්‍රඥවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ.

4 දැනගැනීමෙන්ද එහි කාමර සියලු ආකාර අනර්ඝවූ ප්‍රසන්නවූ වස්තුවලින් පිරෙන්නේය.

5 ප්‍රඥවන් මනුෂ්‍යයා බලවත්තය; එසේය, දැනගැනීම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි.

6 මක්නිසාද දැනවන්න ගුරුකම පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.

7 ප්‍රඥව මෝඩයාට උසස් වැඩිය; දොරටුවේදී ඔහු තමාගේ මුඛය නොහරියි.

8 නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.

9 මෝඩයාගේ යෝජනාව පාපයය; නින්දාකරන්නාද මනුෂ්‍යයන්ට පිළිකුලක්ය.

10 නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

11 මරණයට ගෙනයනු ලබන්නන් ගලවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.

12 අපි මෙය නොදන්නෙමුයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනත්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනත්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?

13 මාගේ පුත්‍රය, මිපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මිවදයේ පැණිද කන්න.

14 නුඹේ ප්‍රාණය උදෙසා ප්‍රඥව එසේම බව දැනගන්න; එය නුඹට සමබවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිද්ධවනු නොලබන්නේය.

15 දුෂ්ට මනුෂ්‍යය, ධර්මිෂ්ඨයාගේ නිවසට විරුද්ධව රැක නොසිටින්න; ඔහුගේ වාසස්ථානය කොල්ලනොකන්න.

16 මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටියන්නෝමය.

17 නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතියොවන්න; ඔහු පැකිලි වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා.

18 නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.

19 නපුර කරන්නන් නිසා කලනොකිරෙන්න; දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොවෙන්න.

20 මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය; දුෂ්ටයන්ගේ පහන නිවියයි.

21 මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේත් රජුටත් හයවෙන්න; වෙනස්වන සුලු අය සමඟ සමාගම් නොපවත්වන්න.

22 මක්නිසාද ඔවුන්ගේ විපත්තිය හදිසියෙන් පැමිණෙයි; ඒ දෙදෙනාගෙන් පැමිණෙන විනාශය දන්නේ කවුද?

23 මෙවැනි ප්‍රඥවත්තයන්ගේ කීමය. චිනිශ්වයේදී තරම බැලීම හොඳ නැත.

24 නුඹ ධර්මිෂ්ඨයා කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.

25 එහෙත් ඔහුට තරවටුකරන්නන්ට ප්‍රීතිය වන්නේය, ශුභාශීර්වාදයක්ද ඔවුන් පිටට පැමිණෙන්නේය.

- 26 සුදුසු උත්තරයක් දෙන අය තොල් සිඹින්නේය.
- 27 නුඹේ වැඩිය පිටතදී සූදානම්කොට, කෙනෙහි එය පිළියෙළකරගන්න; පසුව නුඹේ ගේ සාදන්න.
- 28 කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.
- 29 ඔහු මට කළ ලෙසම ඔහුටත් කරන්නෙමි, ඒ මනුෂ්‍යයාගේ ක්‍රියාවේ හැටියට ඔහුට ප්‍රතිඵල දෙන්නෙමියි නොකියන්න.
- 30 අලසයාගේ කෙනෙ ප්‍රතින්ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ප්‍රතින්ද ගියෙමි;
- 31 එහි සෑම තැනම කටුගස් වැව්, මුළුල්ලම කහඹිලියාවලින් වැසී තිබුණේය, ඒකේ ගල් තාප්පයත් කඩා වැටී තිබුණේය.
- 32 එවිට මම බලා හොඳින් සිතට ගත්තෙමි; මම ඒ දැක ගුරුකම් ලැබීමි.
- 33 තව ටිකක් නිදාගැනීමක්ය. ටිකක් සැතපීමක්ය; නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
- 34 කියන නුඹට දිළිඳුකම සොරෙකුමෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත.

## පරිච්ඡේදය 25

- 1 ටෝවන් යූදාහි රජවූ හෙස කියාගේ මිනිසුන් එකතු කොට ලිවුවාවූ සාලමොන්ගේ හිතෝපදේශය.
- 2 කාරණයක් සහවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.
- 3 උස නිසා අහසද ගැඹුර නිසා පොළොවද රජුන්ගේ සිතද සොයා දැනගන්නට බැරිය.
- 4 රිදීවලින් බොර පහකරපන්න, එවිට රන්කරුවාට හාජනයක් නික්මෙයි.
- 5 දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
- 6 රජු ඉදිරියේදී ඉස්සරහට නොයන්න; උත්තමයන්ගේ ඉඩමෙහි නොසිටින්න.
- 7 මක්නිසාද නුඹේ ඇස්වලින් දුටු අධිපතියා ඉදිරියෙහි නුඹ පහතට යැවීමට වඩා මෙහි ඉහළට එන්නැයි නුඹට කීම හොඳය.
- 8 නඩුකීමට ඉක්මන්වී පිටත්ව නොයන්න, ගියොත්, අන්තීමෙදී නුඹේ අසල්වාසියා නුඹ ලජ්ජාවට පත්කළාම, නුඹ කරන්නේ කුමක්ද?
- 9 නුඹේ අසල්වාසියා සමඟම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න.
- 10 එසේ කළොත්, එය ඇසූ අය නුඹට නින්දාකරන්නේය, නුඹේ අපකීර්තියද පහවෙන්නේ නැත.
- 11 කලට සුදුසු වචනය රිදී කර්මාන්තවල තිබෙන රන් ප්‍රමුඛවෙයි.
- 12 ප්‍රඥවන්තලෙස අවවාදකරන්නා, අසන කනට රන් කුණ්ඩලාභරණයක්ද පවිත්‍ර ස්වර්ණාභරණයක්ද මෙති.
- 13 විශ්වාස පණිවිඩකාරයා තමා යවන්නන්ට ගොයම කපන කාලයේ හිමෙ ගිතල මෙති; ඔහු තමාගේ ස්වාමිවරුන්ගේ ආත්මය ප්‍රාණවත්කරන්නේය.
- 14 යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළහද මෙති.
- 15 ඉවසිලිවත්තකමෙන් ආණ්ඩුකාරයෙකු තමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.
- 16 නුඹට මිෂිණි සමබවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සැහෙන තරමට පමණක් කන්න.
- 17 නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.
- 18 තමාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි කියන්නා පොල්ලක්ද කඩුවක්ද තියුණු රියක්ද වැනිය.
- 19 විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන

පාදයකුත් මෙනි.

20 දුක්ඛ සිතකට ගිහිකාකරන්නා ගීත කාලයේදී වස්ත්‍රය ගලවාදමන්නෙක්ද වෙඩිලිණුවලට කාඩ්ද වැනිය.

21 නුඹේ සතුරාට බඩගිනි නම ඔහුට කන්ට දෙන්න, පිපාසා නම බොන්ට වතුර දෙන්න.

22 එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අහුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේද නුඹට විපාක දෙනසේක.

23 උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාමකියන දිව තරඟ මුහුණක් උපදවයි.

24 ඩබරකාර ස්ත්‍රියෙක් සමඟ පොදුගෙයක සිටීමට වඩා පියස්සේ මුල්ලක ඉදිම හොඳය.

25 දුර රටකින් ලැබෙන හොඳ ආරංචි පිපාසා ඇත්තෙකුට ඇල්වතුර මෙන්ය.

26 දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.

27 බොහෝ මිෂ්ණි කැම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.

28 තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.

## පරිච්ඡේදය 26

1 ශ්‍රීම කාලයට හිම මෙන්ද, ගෙයම කපන කාලයට වර්ෂාව මෙන්ද, අඤ්ඤායෙකුට ගෞරවය නොහොබෙන්නේය.

2 ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉහිලි යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.

3 අශ්වයාට කසයක්ද කොටඵවාට කටකලියාවක්ද අඤ්ඤායන්ගේ පිටට ඉපලක්ද වෙත්.

4 නුඹත් අඤ්ඤායාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න.

5 අඤ්ඤායා තමා ප්‍රඥවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.

6 අඤ්ඤායෙකු අත පණ්ඩිත අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.

7 කොරෙකුගේ කකුල් වලංගු නැත. අඤ්ඤායන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.

8 අඤ්ඤායෙකුට ගෞරවය දෙන්නා ගල්\* ගොඩක තබනලද මැණික් පසුමිඛිය මෙන්ය. (\* ඇතැම් පිටපතක: ගල් පටියක ගලක් බිඳින්නෙකු මෙනි)

9 අඤ්ඤායන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බෙබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.

10 අඤ්ඤායෙකු කුලියට ගන්නාද මග යන්නත් කුලියට ගන්නාද සියල්ලන්ට තුවාලකරන දුනුවායෙකු මෙනි.

11 බල්ලා උගේ වමනයට හැරීයන්නාක් මෙන් අඤ්ඤායා තමාගේ අඤ්ඤාකම නැවතත් කරන්නේය.

12 තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඤ්ඤායෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.

13 අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.

14 දොර ඒකේ අසව්ව පිට කරකැවෙන්නාක්මෙන් අලසයා තමාගේ ඇඳ පිට පෙරළෙන්නේය.

15 අලසයා තමාගේ අත තලියේ තබන නුමුත් නැවත එය තමාගේ කටට ගැනීම ඔහුට වෙහෙසක්ය.

16 අලසයා නුවණින් උත්තරදෙන සත්දෙනෙකුටත් වඩා තමා ප්‍රඥවතෙකැයි සිතන්නේය.

17 පාරේ යමින් තමාට වැදගැත්මක් නැති දබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.

18 තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා,

19 තමා වටකර ගිනි පෙනෙලිද රීගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.

- 20 දර නැති තැන ගින්න නිවියයි; එසේම කේලාමකියන්නෙක් නැති කල තරඟය නවතින්නේය.
- 21 ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ධබර අවුස්සන්නට තරඟකාර මනුෂ්‍යයා එසේමය.
- 22 කේලාමකියන්නෙකුගේ වචන රසවත් හෝජන මෙනි; ඒවාත් ඔබ තුළටම බැසයන්නේය.
- 23 සිත නපුරුව තිබේදී ජීවලිතව තිබෙන තොල් රිදී බොර ගැවා වූ මැටි භාජනයක්මෙනි.
- 24 වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.
- 25 ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න; මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය.
- 26 ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.
- 27 වළක් භාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගත යන්නා පිටටම ඒක හැරී එන්නේය.
- 28 බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉවවා මුඛයද නාස්තිය උපදවයි.

## පරිච්ඡේදය 27

- 1 **හ**ෙට ගැන පාරටවුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවෙදැයි නුඹ නොදන්නෙහිය.
- 2 එහෙත් සතුරෙකුගේ සිඹීම අධිකව තිබේ.
- 3 ගලක් බරය, වැලින් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.
- 4 උදභස කෲරය, කෝපයද රෝදය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්නට පුළුවන් කාටද?
- 5 ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැහවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
- 6 මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකම්න් වේ;
- 7 තෘප්තියට පැමිණි අය මිච්ඡයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය.
- 8 තමාගේ ස්ථානයෙන් ඇත්ව යන මනුෂ්‍යයා කැඳැල්ලෙන් ඇත්ව යන පක්ෂියෙකු මෙන්ය.
- 9 විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි.
- 10 නුඹෙම මිත්‍රයාද නුඹෙ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹෙ විපත්ති දවසේදී නුඹෙ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය.
- 11 මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
- 12 නුවණැත්තා විපත්තිය දැක සැහවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අවටු ලබති.
- 13 අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න.
- 14 අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.
- 15 තද වර්ෂා දවසක නොකඩව වතුර බිත්දු වැටීමක්ද ධබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
- 16 ඇ නවත්වන්නට හදන්නා හුළඟ නවත්වන්නේය. ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය.
- 17 යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.
- 18 අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.
- 19 වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
- 20 ඡෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.
- 21 රිදිවලට කෝවයද රන්වලට උදුනද තිබේ; මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.



- 22 නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය.
- 23 නුඹේ එළු බැටළු රැළුවල අන්දම හොඳට දැනගන්න; නුඹේ ගැට රැළුවලට සිත යොමුකරන්න.
- 24 මක්නිසාද වස්තු සැමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?
- 25 තණකොළ පහවී ලා තණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.
- 26 බැටළු පැටවු නුඹේ ඇඳුම පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
- 27 නුඹේ කැමටත් නුඹේ ගෙයි වැසියන්ගේ කැමටත් නුඹේ තරුණියන්ගේ නඩත්තුවටත් සැහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.

## පරිච්ඡේදය 28

**ක**ිසිවෙක් එළුවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්හීනව සිටිති.

- 2 දේශයක කැරලිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැනීම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.
- 3 දුෂ්පතූන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කැම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
- 4 ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.
- 5 නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති; එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.
- 6 වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදහැකිකමින් හැසිරෙන දිළිඳුදා හොඳය.
- 7 ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥාතවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.
- 8 පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.
- 9 ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාවඤ්ච පවා පිළිකුලක්ය.
- 10 නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.
- 11 වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළිඳුදා ඔහු සොයා බලා තේරුම්ගනියි.
- 12 ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැහවෙති.
- 13 තමාගේ වරද සහවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
- 14 නිතරම හයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
- 15 දිළිඳු සෙනහක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොඳුරු සොයා ඇවිදින වලසෙක්ද මෙති.
- 16 නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුෂ වැඩිකරගන්නේය.
- 17 යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.
- 18 ඇදහැකිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
- 19 තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කැම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ.

- 20 විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්නට ඉක්මන්වෙන්නා දඩුවම් නොලැබ නොසිටියි.
- 21 මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කැල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.
- 22 අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වෙගයෙන් යන්නේය, තමාට හිහකම පැමිණෙන බව ඔහු නොදන්නේය.
- 23 ඉව්වා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
- 24 තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙකි.
- 25 ගිණු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි.
- 26 තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඤානායෙකි; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැලවෙන්නේය.
- 27 දිළින්නාට දෙන අයට හිහකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.
- 28 දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැහවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති.

## පරිච්ඡේදය 29

- 1 බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුලල තදකරගන්නා ගැලවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
- 2 ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනහ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනහ සුසුම්ලති.
- 3 ප්‍රඥවට ප්‍රියවන්නා තමාගේ පියා ප්‍රීතිකරන්නේය; එහෙත් වෙශාවන් ආශ්‍රයකරන්නා තමාගේ සමපත් නැතිකරන්නේය.
- 4 රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තැගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි.
- 5 තමාගේ අසල්වාසියාට ඉව්වාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
- 6 නපුරු මනුෂ්‍යයෙකුගේ වරදකිරීමෙහි මලපතක් ඇත. එහෙත් ධර්මිෂ්ඨයා ගිහිකා කියමින් සන්නෝෂවෙයි.
- 7 ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්නට තේරුමක් නැත.
- 8 නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥවන්තයෝ උදහස පහකරති.
- 9 ප්‍රඥවන් මනුෂ්‍යයෙක් මෝඩ මනුෂ්‍යයෙකු සමඟ විවාදකරන විට ඔහු කෝපවුණත් සිනාසුණත් කාරණය තීන්දු නොවේ.
- 10 මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති.
- 11 අඤායා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥවන්තයා ඒක නවත්වාගනියි;
- 12 ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.
- 13 දිළින්නාද පීඩාකරන්නාද සම්මුඛ වෙති; ඔවුන් දෙදෙනාගේම ඇස් එළිය කරන්නේ ස්වාමීන්වහන්සේය.
- 14 දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
- 15 ඉපලද තරවටුකිරීමද ප්‍රඥව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලප්ථාවට පමුණුවයි.
- 16 දුෂ්ටයන් බහුලවන කල අපරාධ වැඩිවෙයි; එහෙත් ධර්මිෂ්ඨයෝ ඔවුන්ගේ වැටීම දකින්නෝය.

- 17 නුඹේ පුත්‍රයාට දඩුවම්කරන්න, එවිට ඔහු නුඹට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු නුඹේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.
- 18 දර්ශනයක් නැති කල සෙනභ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.
- 19 වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත.
- 20 තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥනයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
- 21 තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්‍රයෙක් වන්නේය.
- 22 තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.
- 23 මනුෂ්‍යයෙකුගේ උඩහුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.
- 24 හොරෙකු සමඟ හවුල්වෙන අය තමාගේම ප්‍රාණයට වෙරවන්නේය; ඔහු දිවුරවීම අසන නුමුත් කිසිවක් නොපවසයි.
- 25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
- 26 බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
- 27 දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.

## පරිච්ඡේදය 30

- යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය. ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
- 2 සැබවින් මම සියල්ලන්ටම වඩා මුස්ව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
  - 3 මම ප්‍රඥව ඉගෙන නොගනිමි, ශුද්ධ තැනන්වහන්සේ ගැන දැනගැනීම මට නැත.
  - 4 ස්වර්ගයට නැගී බැස ආවේ කවුද? තමාගේ මිටෙහි සුළඟ අඩංගුකරගත්තේ කවුද? චතුර තමාගේ සඵලෙහි බැඳගත්තේ කවුද? පොළොවේ සියලු සිමා පිහිටෙවුවේ කවුද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම මොකද? දන්නෙහිනම් කියන්න.
  - 5 දෙවියන්වහන්සේගේ සියලු කිම පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
  - 6 උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.
  - 7 කාරණා දෙකක් ඔබගෙන් ඉල්විමි; මාගේ මරණය දක්වා ඒවා මට නොදී නොසිටිය මැනව.
  - 8 වංචාවත් බොරුවත් මාගෙන් දුරුකළ මැනව; මා පූර්ණවී ඔබ එපාකර: ස්වාමීන්වහන්සේ කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට,
  - 9 මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කැමවලින් මා පෝෂ්‍යකළ මැනව.
  - 10 වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේලාම නොකියන්න, එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාපකරන්නේය, නුඹද වරදකාරයෙක් වී දඩුවම් විඳිනවා ඇත.
  - 11 තමුන්ගේ පියවරුන්ට ශාපකරන්නාවූ, තමුන්ගේ මව්වරුන්ට ආශීර්වාද නොකරන්නාවූ පරමපරාවක් ඇත්තේය.
  - 12 තමුන්ගේ කිලටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුසයි සිතන්නාවූ පරමපරාවක් ඇත්තේය.
  - 13 උදාරම ඇස්ද උඩුකුරුකරගත් ඇසිපියද ඇති පරමපරාවක් ඇත්තේය.
  - 14 පොළෝතලයෙන් දිළින්නදන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ

පිහියා වැනි හකුදන්ද ඇති පරමපරාවක් ඇත්තේය.

**15** දෙන්න, දියන්නැයි කියන දූවරු දෙදෙනෙක් කුඩුල්ලාට ඇත. කිසිකලක තාප්තියට නොපැමිණෙන්නාවූ දේවල් තුනක් තිබේ, එසේය, ඇතැයි නොකියන දේවල් සතරක් තිබේ.

**16** එනම, මිනිවළද; වද ගැබද; ජලයෙන් තාප්තියට නොපැමිණෙන පොළොවද; ඇතැයි නොකියන ගින්නද යන මේවාය.

**17** පියාට නින්දාකරන්නාවූ, මවුට කිකරුවීම සුළුකරන්නාවූ ඇස දෙකියේ කපුටුවෝ උගුලාගන්නෝය, රාජාලි පැටව්ද ඒක කන්නෝය.

**18** මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.

**19** එනම, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.

**20** මිථ්‍යාවාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය; ඇ කාලා කට පිහඳමා: මම දුෂ්ටකමක් නොකෙළෙමි කියන්නීය.

**21** කාරණා තුනකට පොළොව වංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ.

**22** එනම, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කැමෙන් තාප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය;

**23** ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුට උරුමක්කාරිය වෙත දාසියක්ය යන මේවාය.

**24** කුඩා නුමුත් ඉතා ඥාතවත්වූ ජාති සතරක් පොළොවෙහි ඇත:

**25** කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ශ්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කැම සපයති;

**26** බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;

**27** පළභැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;

**28** හූනා දැනින් අල්ලාගත, රජ මාළිගාවල සිටිති.

**29** අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:

**30** මාගයන් අතරෙන් ඉතා බලවත්තයාවූ, කිසිවෙකු වෙතින් හැරී නොයන්නාවූ සිංහයා;

**31** හුළංබල්ලා; එළුවා; සේනා සහිතව යන රජ යන මොවුහුය

**32** නුඹ උඩභූමියෙන් මෝඩකම කෙළෙහි නම, නොහොත් නපුරක් සිතුවෙහි නම, අතින් කට වසාගන්න.

**33** මක්නිසාද කිරි ඇලලීමෙන් වෙඩරු හැදෙන්නේය, නාසය මිරිකීමෙන් ලේ එන්නේය. එසේම උදහස ඇවිස්සීමෙන් තරහය හටගන්නේය.

## පරිච්ඡේදය 31

**ල**ෙමුවෙල් රජුගේ වචනය; ඔහුගේ මෑණියන් විසින් ඔහුට ඉගැන්වූ කීමය.

**2** මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද?

**3** නුඹ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.

**4** ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.

**5** බිවොත් ඔවුහු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය.

**6** විනාශවෙන්නට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.

**7** ඔහු බි තමාගේ දිළිඳුකම සිහිනැතිකොට, තමාගේ කාලකණ්ණිකම තවත් මතක් නොකර සිටීවා

**8** නුඹ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න.

**9** නුඹ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්නිදාටත් යුක්තිය කරන්න.

**10** ගුණවත් ස්ත්‍රියෙක් කාට සමබවෙද? ඇගේ අගය රතුකැටවලට වඩා වැඩිය.

**11** ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි, ඔහුට ලාභයෙන් අඩුවක් නොවන්නේය.

**12** ඇගේ ජීවිතයේ සියලු දවස්වල ඇ ඔහුට අයහපත නොව යහපත කරන්නීය.

- 13 ඇ ලොම සහ හණ සොයාගත ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය.
- 14 ඇ වෙළඳ නැව් මෙන්ය; ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි.
- 15 ඇ රැයිනම් නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය.
- 16 ඇ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඇ මිදිවත්තක් වවන්නීය.
- 17 ඇ සවිලෙස ඉහටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
- 18 තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඇට දැනේ; රාත්‍රියේ ඇගේ පහන නොනිවේ.
- 19 ඇ ඉද්දට ඇගේ අත් පොවා, ඇගේ හස්තවලින් වවුන්න අල්ලයි.
- 20 ඇගේ හස්තය අසරණයා දෙසට විහිදෙන්නීය; එසේය , ඇගේ අත් දිළිත්තා වෙතට දිගුකරන්නීය;
- 21 හිම නිසා ඇගේ පවුල ගැන ඇට හයක් නැත; මක්නිසාද අගේ පවුලේ සියල්ලෝ රතු වස්ත්‍ර ඇඳ සිටිති.
- 22 ඇ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ.
- 23 ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය.
- 24 ඇ සිහින් රෙදි සාදා විකුණයි; වෙළෙන්දාට බඳපටිත් දෙන්නීය.
- 25 බලයත් ගෞරවයත් ඇගේ ඇඳුමය; ඇ මතු දවස් ගැන සිතාසෙන්නීය.
- 26 ඇ නුවණින් යුක්තව ඇගේ මුඛය විහිදෙන්නීය; ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම තිබේ.
- 27 ඇ අලසකමේ කෑම නොකා ඇගේ පවුලේ කාරණා බලාගනියි.
- 28 ඇගේ දරුවෝ නැගිට ඇට ආශීර්වාද කරති; ඇගේ පුරුෂයාත් ඇට ප්‍රශංසාකරමින්:
- 29 බොහෝ දූවරු ගුණවත්කමින් හැසුරුණෝය, නුවන් නුඹ ඔවුන් සියල්ලන්ට වඩා උතුමයයි කියන්නේය.
- 30 රූපශ්‍රීය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ කෙරෙහි හය ඇති ස්ත්‍රීයටය.
- 31 ඇගේ අත්වල ඵලයෙන් ඇට දෙන්න; ඇගේ ක්‍රියා දොරටුවලදී ඇට ප්‍රශංසා කෙරෙන්නවා.

For other languages please go to [www.wordproject.org](http://www.wordproject.org)